

බණ්ඩාරවෙල ප්‍රාදේශීය සභාව - 2024

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

බණ්ඩාරවෙල ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශනය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය මෙහෙයුම් ප්‍රකාශනය, ශුද්ධ වත්කම් වෙනස්වීම පිළිබඳ ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය, සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්ති වලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශන වලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172 (1) උපවගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) උප වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට බණ්ඩාරවෙල ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරිත්වය හා මුදල් ප්‍රවාහ පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළකරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වර්ථාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍යප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවයමෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම්කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාන්විත මහඟුරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මහඟුරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත්වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත්කිරීම අගයන ලදී.

හැකි තාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ .

- (අ) 2018 අංක 19 දරණ ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.
- (ආ) 2018 අංක 19 දරණ ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

	විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ)	වටිනාකම රු.1,716,683 ක් වැයකර ඉදිකර තිබූ නළු ලීදේ වටිනාකම ප්‍රාග්ධනිත කර නොතිබුණි.	පිළිගනිමි. ගිණුම් නිවැරදි කරන බව.	නිවැරදිව ගිණුම් පිළියෙල කළ යුතුය.
(ආ)	සමාලෝචිත වර්ෂය තුළදී අත්පත් කරගත් රු.662,341 ක වත්කම් වල වටිනාකම ප්‍රාග්ධනිත කර නොතිබුණි.	-එම-	-එම-

1. අනුකූල නොවීම.

නීති රීති රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම.

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවූ අවස්ථා පහත දැක්වේ.

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 149 වගන්තිය සහ 1968 අංක 17 දරණ සංචාරක සංවර්ධන පනත	අතුරු ව්‍යවස්ථා සම්මත කර ගෙන බල ප්‍රදේශයේ පිහිටි සංචාරක සංවර්ධන පනත යටතේ ලියාපදිංචි ව්‍යාපාර වලින් නිවැරදිව ආදායම් අය කර ගැනීමට කටයුතු කර නොතිබුණි.	සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි හෝටල් වල ආදායමින් සියයට 1 මුදලක් අයකිරීම සඳහා හෝටල් හිමියන් දැනුවත් කර ලිපි යොමුකර ඇති බව.	අතුරු ව්‍යවස්ථා පිළියෙල කර සභාවට ලැබිය යුතු ආදායම් නිවැරදිව අය කරගත යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව, 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම ඉක්මවූ පුනරාවර්තන ආදායම රු.19,053,591 ක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු.27,806,732 ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම්

සභා ලේකම්වරයා විසින් ඉදිරිපත් කරන ලද තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඉදිරිපත් කර තිබූ ඇස්තමේන්තුගත ආදායම් , බිල් කළ ආදායම් හා රැස්කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

2024					2023				
ආදායම් ප්‍රභවය	ඇස්තමේන්තු ගත ආදායම	බිල්කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	ඇස්ත මේන්තුගත ආදායම	බිල්කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	
-----	-----	-----	-----	-----	-----	-----	-----	-----	
	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	
(i) වරිපනම් හා බදු	739,030	838,445	454,674	1,044,890	604,950	665,800	541,992	846,636	
(ii) කුලී	410,000	396,500	352,500	44,000	216,000	5,592,310	5,592,310	-	
(iii) බලපත්‍ර ගාස්තු	506,000	468,809	468,809	-	350,000	423,750	423,750	-	
(iv) වෙනත් ආදායම්	3,231,400	6,471,348	1,102,967	5,368,381	2,352,500	7,681,471	1,081,539	6,599,932	
	-----	-----	-----	-----	-----	-----	-----	-----	
එකතුව	4,886,430	8,175,102	2,378,950	6,457,271	3,523,450	14,363,331	7,639,591	7,446,568	
	=====	=====	=====	=====	=====	=====	=====	=====	

2.2.2 ආදායම් රැස්කිරීමේ කාර්ය සාධනය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
අක්‍රීය වූ ජල ව්‍යාපෘති වලින් 2018 වර්ෂයේ සිට අයවිය යුතු රු. 480,055 ක ජල ගාස්තු අය කර ගැනීමට හෝ වෙනත් සුදුසු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබුණි.	අයකර ගත යුතු හිඟ මුදල අයකර ගැනීමට පාරිභෝගිකයන් දැනුවත් කරන බව.	හිඟ හිටි ආදායම් අය කර ගත යුතුය.

2.2.3 උසාවි දඩ හා මුද්දර ගාස්තු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයාගෙන් සහ අනෙකුත් බලධාරීන්ගෙන් සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට ලැබිය යුතුව තිබුණු උසාවි දඩ රු.25,739,634 ක් හා මුද්දර ගාස්තු රු.22,947,385 ක් ගෙන්වා ගෙන නොතිබුණි.	හිඟ උසාවි දඩ හා මුද්දර ගාස්තු සඳහා ආයතනය වෙත ලැබී ඇති උප ලේඛන සියල්ල අදාල මුදල් නිදහස් කළ යුතු ආයතන වෙත යොමු කර ඇති බව.	උසාවි දඩ හා මුද්දර ගාස්තු ආදායම් කඩිනමින් ගෙන්වා ගත යුතුය.

3. මෙහෙයුම් සමාලෝචනය

- 3.1 ප්‍රාදේශීය සභා පනතේ 3 වන වගන්තිය යටතේ මහජන සෞඛ්‍ය, පොදු උපයෝගීතා සේවා සහ පොදු මංමාවත් පිළිබඳ කාරණා විධිමත් කිරීම හා පාලනය කිරීම, ජනතාවගේ සුබ විභරණය, පහසුව හා සුභසාධනය යන සභාව විසින් ඉටු කළයුතුව තිබුණු කර්තව්‍යයන්, ඉටු කිරීම පිළිබඳව නිරීක්ෂණය වූ කරුණු පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සභාවට පැවරී ඇති බලතල හා කාර්යයන් ඉටු කිරීම සඳහා අයවැය ලේඛනය මගින් ප්‍රතිපාදන සලසා නොගෙන සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට ස්ථාවර තැන්පතු තුළ රු.50,408,482 ක ශේෂයක් රඳවා ගෙන තිබුණි.	අදහස් දක්වා නොමැත.	අරමුදල් ඵලදායී ලෙස යොදා ගත යුතුය.

3.2 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
එකතු වටිනාකම රු.182,583,636 ක් වූ වත්කම් විෂයයන් 03 කට අදාළව විධිමත් තක්සේරු වාර්තා ලබා ගෙන නොතිබුණු අතර, ස්ථාවර වත්කම් ලේඛනද යාවත්කාලීන කර නොතිබුණි.	තාවකාලික තක්සේරු කමිටුවක් මගින් අදාල වත්කම් නිවැරදිව හඳුනාගෙන තක්සේරු කිරීමට කටයුතු කිරීම සඳහා ඉදිරි විගණන හා කළමනාකරන කමිටුවට යොමු කර නිර්දේශයක් ලබාගෙන 2025 ගිණුම් වර්ෂයේදී නිවැරදි කරන බව.	මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන ශේෂ සම්බන්ධයෙන් සාක්ෂි විගණනයට ඉදිරිපත් කළ යුතුය.

3.3 මෙහෙයුම් අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ නඩත්තු කෙරෙන විටී පහන් 185 ක් අක්‍රීය තත්ත්වයේ පැවතුණි.	මේ වන විට අක්‍රීය විදුලි පහන් 185 න් විදි ලාම්පු 36 ක ප්‍රමාණයක් අළුත්වැඩියා කටයුතු සිදුකර ඇති බව.	විටී පහන් විධිමත් පරිදි නඩත්තු කළ යුතුය.

3.4 නිෂ්කාර්ය හෝ උණ උපයෝජිත දේපල, පිරිසත හා උපකරණ

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2016 වර්ෂයේදී ආසියානු සංවර්ධන අරමුදලේ මූල්‍ය අනුග්‍රහය යටතේ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය මගින් පුර නැගුම් ව්‍යාපෘතියට සමගාමීව රු.මි.400 ක් වැයකර වැඩ නිමකර තිබුණු බණ්ඩාරවෙල හීල්ඔය ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල, පුස්තකාලය, සතිපොළ හා වැසිකිළි පද්ධතිය සමාලෝචිත වර්ෂයේ අවසානය වන විටත් උණ උපයෝජිත තත්ත්වයේ පැවතුණි.	ඉහළ මහලයේ කොටසක් පුස්තකාලය සඳහා වෙන්කර ඇති අතර ප්‍රදේශවාසීන් හා බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලය, ධර්මාශෝක මහා විද්‍යාලය, හීල්ඔය මහ විද්‍යාලය යන පාසල් වල ළමුන් භාවිතයට ගනී. පහත මාලයේ කොටසක් සන්නිවේදන මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කරයි. දේශීය, විදේශීය සංචාරකයන් සඳහා නවාතැන්පළක් ලෙසද භාවිතයට ගනිමින් පවතින බව.	මූල්‍ය ප්‍රදානයන් ඵලදායී ලෙස භාවිතා කළ යුතු අතර වත්කම් කාර්යක්ෂමව භාවිතා කළ යුතුය.
(ආ) ප්‍රාදේශීය සංවර්ධන සහයක ව්‍යාපෘතිය යටතේ රු .3,975,000 ක් වැය කර කසල කළමනාකරණ කටයුතු සඳහා 2023 ජුනි මිලදී ගෙන තිබුණු කන්ටේනර් පෙට්ටි 2ක් විගණිත දිනය වූ 2025 මාර්තු 04 වන විටත් හීල්ඔය උපකාර්යාල පරිශ්‍රයේ සහ අමුණුදොව ක්‍රීඩා පිටියේ නිෂ්කාර්යව පැවතුනි.	වෙනත් පළාත් පාලන ආයතනයකට අවශ්‍යතාවය පවතිනම් සභා අරමුදලට පොඩුවක් නොවන පරිදි ලබා ගත් මිලට පවරා දීමට හෝ නැවත වතාවක් ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කර වෙනත් පළාත් පාලන ආයතනයකට බදු දීම සඳහා කටයුතු කරන බව.	නිෂ්කාර්ය වත්කම් කඩිනමින් ආදායම් ඉපයීම සඳහා භාවිතා කළ යුතුය.

3.5 වාහන පද්ධතිය කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සභාව සතු බැංකෝ යන්ත්‍රය සඳහා 2023 ජනවාරි සිට 2024 දෙසැම්බර් දක්වා ඉන්ධන ඇණවුම් අනුව යොදන ලද රු.126,250 ක් වූ ඉන්ධන ලීටර් 410 ක් සහ රු.18,970 ක් වටිනා එංජින් ඔයිල් ලීටර් 10 ක් දෛනික ධාවන සටහන් වලට ඇතුළත් කර නොතිබුණි.	එන්ජින් ඔයිල් ලීටර් 10 න් ලීටර් 05 ක් වරින් වර යන්ත්‍රයට යොදා ඇත. ඉතිරිය ගබඩාවේ පවතී. ඇණවුම් අංක 854548 න් ලබා ගත් ඉන්ධන ඇණවුම් අංකය රහිතව ධාවන සටහනට ඇතුළත් කර ඇත. ධාවන සටහන් වලට ඇතුළත් නොකළ ඉන්ධන ලීටර් 110 සඳහා ගෙවිය යුතු රු.37,350 ක මුදල ගෙවන ලෙස බර යන්ත්‍ර ක්‍රියාකරුව දැනුවත් කර ඇති බව.	ඉන්ධන අවහාවිතය පිළිබඳ පරීක්ෂණයක් පවත්වා එහි නිර්දේශ ක්‍රියාත්මක කළ යුතුය.

4. ගිණුම්කටයුතුභාවය සහ යහපාලනය

අයවැය පාලනය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂය වෙනුවෙන් ප්‍රාදේශීය සභාව පිළියෙල කර තිබුණු අයවැය ලේඛනය අනුව ඇස්තමේන්තු කළ ආදායම් සමඟ සැසඳීමේ දී ආදායම් විෂයයන් 05 ක සියයට 15 සිට සියයට 77 දක්වා විචලනයන් පැවතුණු අතර වියදම් විෂයයන් 04 ක සියයට 20 සිට සියයට 67 දක්වා විචලනයන් පැවතුණි.	අදහස් දක්වා නොමැත.	අයවැය ලේඛනය ඵලදායී පාලන කාරකයක් ලෙස යොදා ගත යුතුය.